



# විශ්වවිද්‍යාල ප්‍රවේශය (2017/2018 අධ්‍යයන වර්ෂය)

**විද්‍යාවේදී (විශේෂ) ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ උපාධි පාඨමාලාව**

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය හා  
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

**විද්‍යාවේදී (විශේෂ) ශාරීරික අධ්‍යාපන උපාධි පාඨමාලාව**

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

**මාධ්‍යය: ඉංග්‍රීසි**

මෙම උපාධි පාඨමාලාවන් සඳහා ඉහත විශ්වවිද්‍යාල මඟින් සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම පාඨමාලාවන් පිළිබඳ වැඩිදුර විස්තර, අයදුම් කරනු ලබන ආකාරය, සුදුසුකම්, යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම්පත්‍ර හා අවශ්‍ය ලිපි ලේඛන පහත වෙබ් අඩවි වලින් ලබා ගත හැක.

**www.sab.ac.lk** – ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

**www.sjp.ac.lk** – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශාරීරික අධ්‍යාපන උපාධි පාඨමාලාව සඳහා පමණක් හෝ එම පාඨමාලාව සහ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ උපාධි පාඨමාලාව යන පාඨමාලා දෙක සඳහාම අයදුම් කරන අයදුම්කරුවන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට පමණක් අයදුම්පත් යොමු කළ යුතුය.

ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ උපාධි පාඨමාලාව සඳහා පමණක් අයදුම් කරන අයදුම්කරුවන්ට තමන්ගේ අභිමතය පරිදි ඉහත විශ්වවිද්‍යාල දෙකෙන් කැමති විශ්වවිද්‍යාලයකට සිය අයදුම්පත යොමු කළ හැක. ඔවුන් සුදුසුකම් ලබන විශ්වවිද්‍යාලය තේරීමට එමඟින් කිසිදු බලපෑමක් සිදු නොවේ.

එක් අයදුම්කරුවකුට ඉහත පාඨමාලා දෙකටම අයදුම් කිරීමේ හැකියාව පවතින අතර එබඳු අවස්ථාවකදී අයදුම්පත ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය වෙත යොමු කළ යුතුවේ.

**අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2018 පෙබරවාරි 09**

ලිඛිත පරීක්ෂණය		
උපාධි පාඨමාලාව	දිනය	වේලාව
විද්‍යාවේදී (විශේෂ) ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ උපාධි පාඨමාලාව	15.03.2018	පෙ.ව. 09.30 – පෙ.ව. 11.00
විද්‍යාවේදී (විශේෂ) ශාරීරික අධ්‍යාපන උපාධි පාඨමාලාව	15.03.2018	පෙ.ව. 11.30 – ප.ව. 01.00

ප්‍රායෝගික පරීක්ෂණය	
දිනය	වේලාව
15.03.2018	ප.ව. 01.00 – ප.ව. 06.00
16.03.2018	පෙ.ව. 08.00 – ප.ව. 06.00
17.03.2018	පෙ.ව. 08.00 – ප.ව. 06.00

ලේඛකාධිකාරී  
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය  
බෙලිහුල්ඔය.

ලේඛකාධිකාරී  
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  
ගංගොඩවිල, නුගේගොඩ.